

## ශ්‍රී ලංකාවේ අතින මානවයාගේ මත්ස්‍ය පරිගෙෂණය: සත්ව පුරාවිදාවට තව ප්‍රවීණයක්

සමන්ති ප්‍රතාස්ද

පුරාවිදා ප්‍රච්චාර උතාවි ආයතනය, වැලඹිය විස්තරිතාවය

### ගැඳින්වීම

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඇංගිණාධියා පුහුයේ පිටි විෂ්ඩාත්‍ය දැක්වා මානවයාගේ පරිගෙෂණය රෝපි අධ්‍යාත්මක කිරීමේ දී මත්ස්‍ය පරිගෙෂණය පිළිබඳ දායා හැඳු වේ. මෙහි දී පුරාවිදාස්ථමා සැළැඳිවිල දී මෙන්ම සාම්ප්‍රදායික මූලාශ්‍ර, විුළු, සෞදැලිපි ආදියෙනුන් එකිනෙක් තෙශයා පරිගෙෂණය පිළිබඳ සාම්ප්‍රදායික මූලාශ්‍රයේ හැඳු වේ. මෙම පර්‍යේෂණය ප්‍රාග්ධානික අරමුණ විනිශ්චිත, අතින ශ්‍රී ලංකාවේ මිශ්පා පරිගෙෂණය පිළිබඳ සාම්ප්‍රදායික මූලාශ්‍රවිල යදහන් නොරුවු, පුරාවිදාස්ථමා දායා පහ මත්ස්‍ය පර්‍යේෂණයේ වර්ධනය, මත්ස්‍ය අජ්‍යා නොරිස් උපයෝගී කරගතන අධ්‍යාත්මක හැඳින්වීම් සඳහා පුරාවිදා දායාවිනා කිරීමය.

### සාම්ප්‍රදායික ප්‍රතාස්ද

මූළුවායා, පුරාවිලිය, ටිරුම පුද්ධිකාව, මූළුපරණ වැනි පාමිනා මූලාශ්‍ර මධ්‍යන් අතින් ප්‍රාග්ධාන්‍ය පිළිරව පැවති මිශ්පා පර්‍යේෂණය පිළිබඳ නොරුවු අධ්‍යාත්මක පාමිනා පිළිබඳ පර්‍යේෂණය යොමු වූ පිළියෙකු සිරි වේ, මුදුන් අශ්‍රේණ විධිපුල්. රුස් රුස් මූළුයා විජ්‍යාධන් ගෙන් නාම්, ගැලුදාවිල මුදුන් අශ්‍රේණ විනුව්‍යාපිත පැහැදු තීක්ෂණි (භාෂාම් නිශ්චාරී) ආදිය මෙම පාමිනා මූලාශ්‍රයන්හි යදහන් වේ. තේවා දීයාම කිරීමෙන්, එලුම්පිල රුස් කිරීමෙන් ආකාර සොයා ගන්නා කාලුත්‍ය මුදුන් ද ආහාරයට ගෙන් බෙවා ප්‍රාග් ඇංගිණාධියා විුළු දායා දරයි. මත්ස්‍ය පර්‍යේෂණය පිළිබඳ නොරුවු විශාල ප්‍රමාණයක් ගුවිර පුහුයට අයෙක් දුෂ්චාල, තෙළවට, දැයුණුවු, පරුහුමියියා ආදි විශාලයානවිල ඇති රිුවුවින් තීරුප්‍රකාශ වේ. පෙරුමීයන්අළඹම, කිමිරුවු, රුදානා වැව ආදි සෞදැලිපි විශාල ප්‍රමාණයන් ද 'මණර මිශ්න' නම් දෙ ප්‍රමාණයක් පිළිබඳව යදහන් වේ. එම් පිළිබඳ යදහන් දැක්වා පර්‍යේෂණය (1970) පවත්තාගෙන් 'මණර මිශ්න' යනු ඇව්වා අශ්‍රේණ උග්‍රාන් යාගය යොනායි.